

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් -

2007 02 04

අපේ සපත්තු මහන්නා

කුරුණෑගල නගරයේ සිරි අපේ සපත්තු මහන්නා සොයා පසුගිය සතියේ ද්‍රව්‍යක්ම ඇවිද්දෙමු. ඔහු පමණක් නොව එක ද සපත්තු මහන්නකුවත් සොයා ගැනීමට බැරිව යෙනෙ ගිය කරවුනු කුඩා ද සෙරෙප්පූ දෙක ද යෙනෙ ආපසු ආවෙමු.

නගරයේ සිරි සියලුම (දෙමළ ජාතික) සපත්තු මහන්නන්ට නගරය ආරක්ෂා කිරීම සහ පිරිසිදුව තබා ගැනීම සඳහා (!) සඳහා දැන් නගරය තහනම් ය. ඒ මිනිස්සුනට වූ දෙයක් අප දන්නේ ද නැත. දැන ගෙන්නට උච්චමනාවක් ද නැත.

සති අන්තයේ කුරුණෑගල නගරය උපකාරක පංති සඳහා ඇදී එන දහස් සංඛ්‍යාත තරුණා තරුණියන් ගෙන පිරි යයි. සාමාන්‍යයෙන් ඔවුන්ගෙන් කිහිප දෙනෙකු හෝ සිය කුඩා සහ සෙරෙප්පූ අලුත් වැඩියා කර ගෙන්නේ ඔවුන් ලබා ය. එමෙන්ම පාසැල් බැග අලුත් වැඩියා කර දෙන්නේ ද ඔවුන් ය. දැන් ඒ කිසිවකු නැත.

එමෙන්ම කොළඹ සරස්වියේ කැන්ටේමේ සේවය කළ සියලුම දෙමළ තරුණයින් දැන් පෙනෙන්නට ද නැති බව දියනියක මට කිය. නව කොහො කොහො එවැනි අසර්ත්‍යයන් සිය ජාතිකත්වය නිසා බඩිසාය නිවා ගැනීමට බැරිව සිරිනු ඇත් ද?

ඒ මිනිසුන් කොහොද කියා සිතු ඇත්තේ අප කියෙන් කි දෙනෙක් ද? අපේ සමාජයට ඔවුන් වැනි අනන්‍යයන් පාවිච්ච කර ඉවත දැමිය හැකි මනුෂ්‍ය පිරිසක් නිසා ද?

සිංගර් මෙගා - මෙගා රුවටීම

සිංගර් මෙගා අපට මෙගා වැඩික් දැන්නේ ය. මෙගා කතාව කෙටියෙන් මෙසේ ය.

අපට රේදි සේදන යන්තුයක් ගැනීමට උච්චමනා විය. අපි සිංගර් මෙගා සාප්පවකට ගියෙමු. කළක් පාවිච්ච කළ හැකි යන්තුයක් අවශ්‍ය බව කිමු. ඔවුනු සාප්පවේ ඇති නොදුම මැඡිල යැයි කියා රුපියල් 50.000 ඉක්ම වූ යන්තුයක් නිර්දේශ කළහ.

වසරක් පුරා වාරික වශයෙන් ගෙවීමට අපි ඒ යන්තුය මිලදී ගනිමු. නමුත් වැඩි කළක් නොයා අපට තේරේම් ගියේ ඒ යන්තුයේ රේදි සේදු විට වතුර ඇති තරම් ඉවත් නොවන බව යි. දෙපැයක් තරම් යන්තුය ත්‍රියන්මක වී රේදි සේදීමෙන් පසු අප දැන් ඒ රේදි වල ඇති වතුර අතින් මිරිකා ඉවත් කළ යුතු විය.

වසරක සහතිකයක් නිඩු නිසා ඒ මෙගා සාප්පවට පැමිණිලි කළේමු. එය බැලීමට අපට වදයක් වන තරමට ම හතර වර්ක් සාප්පවේ සේවක මහන්වරු පැමිණියන. අපට

නිවාසු දුමා නිවසේ සිටීමට සිදු විය. අවසානයේ දී රෙදි අභි තරම් වියලෙන්නේ නැති බව ඒ මහත්වරු පිළිගත්හ.

ආයත් පාරක් ඉංජිනේරු අංශයෙන් මහත්වරු ආහ. කරකවා බැඳුහ. වර්දුක් නැතැයි කිහි. "මේ යන්ත්‍රය කරකැවන්නේ 450 ක වේගයෙන්. මේ වඩා මෙක් වනුර මිරිකොන්නේ නෑ. ගොදුට වේලෙන්න මී 600 ක වේගයෙන් කරකැවන යන්ත්‍රයක් ගන්න ඕනි" යැයි කිහි. "අපි ලග ඒවාන් නියෝගනවා, නමුත් වේනයේ හඳුප් ලබ ඒවා" යැයි ද කිහි. ඔවුනු ගියහ. දැන් මෙගා නිහඹය. අපි අතින් වනුර මිරිකා සිංගර් මෙගා හොඳම රෙදි සෝදුන යන්ත්‍රයේ සෝදුන රෙදි වේලෙන්නට දමමු.

පාරිභෝගිකයින් ගෙන කි දුනෙක් මේ 450 සහ 600 කර කැවන වේගයේ වෙනස දැන්නේ ද? විකිණීමට පෙර ඒ බව කිමට සිංගර් මෙගා ව්‍යාපාරයට යුතුකමක් තිබුනේ නැත් දී? ඔවුන් විසින් පාරිභෝගිකයින් කි දුනෙක් මෙලස රච්චා ඇත්දී? පාරිභෝගික අයිතින් රැක ගැනීමට හරි හමන් පූර්වසි ව්‍යාපාරයක් නැති අපට මේ අවනඩුව කිමට නැනක් ද නැත.

සිංහාලනික කුරුල්ලේල්

වඩමර්විවියට මේ කාලයේන් සංකුමනික කුරුල්ලේල් පියාණා එති. එහි යුද්ධියක් තිබෙන බව ඒ කුරුල්ලන්ට කියා දෙන්නට කෙනෙක් නැති නිසා ය.

අප යාපන ජනමාධ්‍යවේදියකු පසුදා මෙම කුරුල්ලන්ගේ ජායාර්ථ ගැනීමට වඩමර්විවියට ගියේ ය. ආරක්ෂ හමුදා සම තැනකම පාහේ සිටින බැවින් වැරදි හෝ සැකයක් අභිවේ යැයි සිතා අසල හමුදා කදුවුරුකට ගොස් මේ බව කියා ජායාර්ථ ගැනීමට ඔහු කළේපනා කම්ලේ ය.

හමුදා නිලධාරීනු ඔහුගේ වත්ගාත සියල්ල විමසුහ. කොළඹ අභි සබඳතා ද විමසුහ. ඒ සියල්ල අසා දැනගෙන කණුගාවුයි ආරක්ෂ හෝ නිසා කුරුල්ලන්ගේ ජායාර්ථ ගැනීමට ඉඩ දිය නොහැකි යි කියා ආපසු යැවුහ. යුද්ධයේ පළමු විපත සිදුවන්නේ සත්‍යය යැයි කි කටට මුළුරන් දුමිය යුත්තේ මෙවැනි කතා ද නිසා ය.

තවත් ද්‍රව්‍යක තවත් යාපන ජනමාධ්‍යවේදියකු තමාට වූ අඛඛදුයක් කිය. ඔහු රතුකරුස සමාජය ඉදිරියෙහි තවත් මිතුරුකු සමග කතා කරමින් සිටියේය. හමුදා මෝටර් බයිසික්ලයක් නතර කෙරෙනි. මොකද කරන්නේ කියා අරසිය. යාලවක් එකක් කතා කරනවා යැයි කඩුනු සිංහලයෙන් අප ජනමාධ්‍යවේදියා කිය. ගෙදර ගිහින් කතා කරනවා යැයි නියෝග ලබානු. අපට කතා කරන්න බැරිද කියා ජනමාධ්‍යවේදියා අරසිය. ක්විද පාලනය කරන්නේ නමුස්සලද අපි ද ඇසු සැර හමුදා අතින් ඔවුනු නිවස් බලා ගියහ.

තමන්ට කැරෙන විෂම සරළකීම් ගෙන යාපනයේ ජනමාධ්‍යවේදින් හැම අයකුටම වාගේ කතාවක් තිබේ. තමන්ට සරළකෙන්නේ මෙරටහින් පූර්වසියන් මෙස නොව යටත් වැසියන් මෙස බව ඒ හැමෙග්ම අදහස ය.

යාපනයේ ජනමාධ්‍යවේදිනට වන මෙවැනි තර්ජන ග්‍රෑපන සමහරවිට හමුදාවේ ප්‍රධානීන් දැන්නවා විය නැක. නොඳන්නවා විය නැක. අනෙත් අතට මෙවැනි තොරතුරු

ලිවීම නිසා හමුදා ප්‍රධානීන් අප සමග වෙටර බැඳීමට ද ඉඩ තිබේ. අප දේශගෝන්හීන් ලෙස හංඛු ගැසීමට ද ඉඩ තිබේ.

නමුත් යාපන ජ්‍යෙෂ්ඨ ප්‍රජාව අතර කතා බව වන තත්ත්වයන් දැන ගැනීම කුමතා ප්‍රධානීයකට වුව ද වැදගත් බව කියා සිටීම ජ්‍යෙෂ්ඨවේදීන් වන අපේ යුතුකම ය. මන්ද යත් යුද බලයෙන් යාපනය පාලනය කිරීම කවරදාක හෝ අවසන් විය යුතු නිසා ය. එවත් ද්‍රව්‍යක් ගැන කළුපනා කරන කවර ප්‍රධානීයකට හෝ මෙම ප්‍රශ්න දැන ගැනීම ප්‍රයෝගනවත් වනු නොඅනුමාන ය.